

ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් සඳහන් කරන ආකාරයට, සෑම වසරකම ලෝකයේ 800,000 කට ආසන්න පිරිසක් දිවි අහිමි කරගනී. එනම් දළ වශයෙන් සාමාන්‍යය ගත් විට සෑම තත්පර 40 කටම වරක් පුද්ගලයෙකු දිවි අහිමි කරගනී. මෙය සමාජ ගැටළුවක් ලෙසින් දැක්විය හැකි බැවින්, දිවි අහිමි කරගැනීමේ සම්බන්ධයෙන් වාර්තා කිරීමේදීද ආචාර ධර්මික හා ප්‍රවේසම් සහගත ප්‍රවේශයක් ගැනීම මාධ්‍ය වගකීමකි.

එවන් පුවත් වාර්තාවක් ඉදිරිපත් කිරීමේදී දිවි අහිමි කරගත් ආකාරය පළ කිරීම හෝ දිවි අහිමි කරගන්නා පොදු ස්ථාන පිළිබඳව සඳහන් කිරීම, හැඟවීම සහ ප්‍රවර්ධනය කිරීම නොකළ යුතු වන්නේ, ඒ ඔස්සේ වක්‍රාකාරයෙන් තවත් දිවි අහිමි කරගැනීමකට අනුබල සැපයිය හැකි බැවිනි. දිවි අහිමි කරගැනීමට හේතු වූ කරුණු සරලව නොදැක්විය යුතු යැයි ඒ සම්බන්ධ මාධ්‍ය ආචාර ධර්මයන් තුළ පෙන්වා දෙනු ලබන්නේ, දිවි අහිමි කරගැනීමක් පසුපස සංකීර්ණ වූ කරුණු කාරණා තිබිය හැකි බැවිනි.

එසේම දිවි අහිමි කරගැනීමක් පිළිබඳ පුවත් වාර්තාවක් සමගින් උපකාරක අංක සඳහන් කිරීම ඔස්සේ, දිවි අහිමි කරගැනීමේ නැඹුරුතාවයක් ඇති අයෙකුගේ දිවි ගලවා ගැනීමට ඉඩක් ලැබෙනු ඇත.

මූලාශ්‍ර:

<https://www.who.int/.../preven.../suicide/suicideprevent/en/>

<https://apps.who.int/.../WHO-MSD-MER-17.5-eng.pdf...>

<https://accountablejournalism.org/.../australia-standards...>

හදිසි උපකාරක අංක:

\*1333-CCline

\* ශ්‍රී ලංකා සුමිත්‍රයෝ -0112696666

\*ජාතික මානසික සෞඛ්‍ය ආයතනය-1926

[#MediaEthicsSL](#) [#lka](#) [#SinhalaPress](#) [#Aruna](#) [#Dinamina](#)

See Less